

ඔබේ අත දිගු කරලා – මගේ අත් මත තියලා  
පේසුනි මගේ දැන – ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා – මගේ පා මත තියලා  
පේසුනි මගේ දෙපා – ඔබ සේවෙට ගන්න  
ඔබේ අත දිගු කරලා – මගේ තෙත් මත තියලා  
පේසුනි මගේ දෙනෙත – ඔබ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා – මගේ දෙනොලට තියලා  
පේසුනි මගේ වචන – ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා – මගේ හිස මත තියලා  
පේසුනි මගේ තුවන – ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා – මගේ පසුවට තියලා  
පේසුනි මගේ හුස්ම – ඔබ සේවෙට ගන්න

